

1.1 තත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ (පුද්) සමාසඳහා වූ ලාභාලාභ හා අනෙකුත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සමගම (“සමාගම”) 2020 මාර්තු 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය හ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2020 මාර්තු 31 දිනට මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ඒකක සඳහා වූ මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ඒකක සඳහා වූ මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් , වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ,ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,

- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.4 මූල්‍ය ප්‍රකාශන

1.5.1 ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ඒකක සඳහා වූ මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

| අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|---|
| <p>සුළු හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වන ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති වල 2.52 වගන්තියට අනුව, සුළු හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වන ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති මගින් අවසර නොදුන්නොත් වත්කම් හා වගකීම් හිලවී නොකළ යුතුය. එහෙත්, වෙළඳ ගෙවිය යුතු ශේෂයට එරෙහිව, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ලැබිය යුතු රුපියල් 2,686,524 ක ශේෂය හිලවී කර ඇති බව නිරීක්ෂණය විය.</p> | <p>එකඟ වේ. අනාගත වැඩිදියුණු කිරීම් සඳහා සලකා බලනු ඇත</p> | <p>ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල විය යුතුය</p> |

1.5.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|--|--|
| <p>(අ) ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ (පුද්) සමාගමේ ගිණුම්කරණ ප්‍රතිපත්තියට අනුව, ඉදිකිරීම් සඳහා වසර තිහක ප්‍රයෝජනවත් ආයු කාලයක් ඇස්තමේන්තු කර තිබූ අතර, වාර්ෂික ක්ෂය වීම වසරකට සියයට 3.33 ක් ලෙස සිදු කර තිබුණි. “ඉදිකිරීම්” කාණ්ඩය යටතේ වර්ගීකරණය කර තිබූ රුපියල් 65,873,148 ක් වටිනා හරිතාගාර ගොඩනැගිල්ලේ ප්‍රයෝජනයට ගත හැකි ආයු කාලය වසර 10 ක් ලෙස ඇස්තමේන්තුකර, වසරකට සියයට දහයකින් ක්ෂය කිරීම සිදුකර ඇති බව නිරීක්ෂණය විය. සුළු හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වන ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති වල 17.31 වගන්තියට අනුව, එක් එක් දේපල පිරිසත සහ උපකරණ කාණ්ඩ සඳහා ඇස්තමේන්තුකළ ප්‍රයෝජනයට ගත හැකි ආයු කාලය හෝ ක්ෂයවීම් අනුපාතයන් ආයතනය විසින් හෙළිදරව් කළ යුතුය. කෙසේ වෙතත්, එය හෙළිදරව් කර නොතිබුණි.</p> | <p>එකඟ වේ. ගිණුම්කරණ ප්‍රතිපත්ති වැඩිදියුණු කළ යුතුව ඇත.</p> | <p>ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අනුකූල විය යුතුය.</p> |

(ආ) දේපල, පිරිසත සහ උපකරණ පිළිබඳ සුළු හා මධ්‍ය පරිමාණ ආයතන සඳහා වන ශ්‍රී ලංකා මුදල් වාර්තාකරණ ප්‍රමිතීන්ට අනුව (17 වන වගන්තිය) වත්කම් වල ප්‍රයෝජනවත් ආයු කාලය සමාලෝචනය කළ යුතු අතර අපේක්ෂා කළ අගය කලින් තක්සේරුවට වඩා වෙනස් නම් 10.15 - 10.18 ඡේදය අනුව ගිණුම්කරණ කළ යුතුය. එසේ වුවද, සම්පූර්ණයෙන්ම ක්ෂය කර අවසන් වූ පිරිවැය රු. 235,016,653ක ස්ථාවර වත්කම්වල ප්‍රයෝජනවත් ආයු කාලය සමාගම විසින් සමාලෝචනය කර නොතිබුණි.

සමාගමේ ප්‍රතිපත්තිය නම් දේපල, පිරිසත සහ උපකරණ ප්‍රත්‍යාගණන පදනම මත නොව පිරිවැය පදනම මත අගය කිරීමයි. මෙම වත්කම් වැඩ කරන තත්ත්වයේ පවතින අතර ඒවා තවමත් බැහැර කිරීමට තීරණය කර නොමැත.

මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී සමාගම ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අනුකූල විය යුතුය

1.5.3 සමාගමේ අඛණ්ඩ පැවැත්ම

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|--|---|
| <p>2020 මාර්තු 31 දින වන විට ආයතනයේ සම්මුඛිත අලාභය රුපියල් 1,255,772,577 ක් විය. ශුද්ධ වත්කම් රුපියල් 106,736,899 කින් අඩු වී තිබූ අතර ආයතනයේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 1,362,509,477 ක් විය. එම සම්මුඛිත අලාභය හේතුවෙන් ආයෝජනය කරන ලද ප්‍රාග්ධනය 92.2% කින් අඩු වී ඇති බව නිරීක්ෂණය විය. 2007 අංක 7 දරණ සමාගම් පනතේ 220 වෙනි වගන්තියට අනුව, ශුද්ධ වත්කම් ප්‍රමාණය එහි ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් භාගයකටත් වඩා අඩුවීම ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ අර්බුදකාරී තත්ත්වයක් විය. 2017 අංක 14 දරණ සමාගම් පනතේ 220 වෙනි වගන්තියට අවධානය දක්වමින් 2020 අගෝස්තු 10 දිනැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කරන ලද චක්‍රලේඛයට අනුව, විද්‍යා කණ්ඩායම උපකාරක කණ්ඩායම් 5 කට බෙදා වෙන් කරන බවත් කෙටිකාලීන ආදායම් උපායමාර්ගය වශයෙන් ඉදිරි මාස 9 තුළ සෑම කණ්ඩායමක්ම ව්‍යාපෘති 02 ක් මඟින් මිලියන 4 ක් උත්පාදනය කරන ලෙසත් උපදෙස් දී තිබුණි. කෙසේ වෙතත්, විගණනය කළ 2020 ජනවාරි 06 දින වන විටත් එවැනි ව්‍යාපෘතියක් තුළින් ආදායමක් උපයාගෙන නොතිබූ අතර මාස 6 ක කාලය අවසන් වී මාස 9 ක් ගත වී තිබූ බව නිරීක්ෂණය විය.</p> | <p>කොවිඩ් -19 වසංගතය හේතුවෙන් රටේ ප්‍රධාන කර්මාන්ත සඳහා පර්යේෂණ ප්‍රමුඛතාවයක් නොවීය. එම නිසා විවිධ ක්ෂේත්‍ර හරහා අපේක්ෂා කළ පරිදි අපේක්ෂිත ආදායමක් ලබා ගැනීමට ආයතනයට නොහැකි වී තිබුණි.</p> <p>කෙසේ වෙතත්, වසංගත තත්ත්වය මධ්‍යයේ ව්‍යාපාරික අවස්ථා ලබාගෙන ඇති අතර කොවිඩ් පරීක්ෂණ ඒකක (SWAB) නිෂ්පාදනය තුළින් රුපියල් මිලියන 86 කට වැඩි අනපේක්ෂිත ආදායමක් උපයා ගැනීමට හැකි විය. විශ්ලේෂණ සේවා ආදායම ඉහළ නැංවීම සඳහා නව මුඛ ආවරණ පරීක්ෂා කිරීමේ පහසුකම දායක විය. තවද, ආයතනයට විසින් LAMP PCR පරීක්ෂණ කට්ටලය සකස් කර ඇති අතර ඒ සඳහා ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටී. අනුමැතිය ලැබුණු පසු නිෂ්පාදනය වාණිජකරණය කිරීම සඳහා පෞද්ගලික අංශය සමඟ නව බද්ධ ව්‍යාපාරයක් ඇති කෙරේ.</p> | <p>ආදායම වැඩි කිරීමෙන් හා අනවශ්‍ය වියදම් අඩු කිරීමෙන් පාඩුව අවම කර ගැනීමට සමාගම උත්සාහ කළ යුතුය</p> |

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය

වසර 6 කට වඩා වැඩි කාලයක සිට පැවැතෙන ඉන්දීය සමාගම් දෙකකින් ලැබිය යුතු රුපියල් 170,006,139 ක ශේෂ දෙකක් ණය ගැතියන්ට ඇතුළත් විය. සමාගම ඒ සඳහා වෙන්කිරීම් කර තිබූ අතර, අයකර ගැනීමේ කටයුතු සතුටුදායක මට්ටමින් සිදු නොවන බව නිරීක්ෂණය විය.

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

මෙය විශේෂ කරුණක් වන අතර සෑම මාසයකම සමස්ත ණය ගැතියන් දැඩි උනන්දුවෙන් පසුපස හඹා යන අතර ප්‍රධාන විධායක නිලධාරී විසින් සේවාදායකයා සමඟ සම්බන්ධ වී හෝ විද්යුත් පණිවිඩ මගින් නීතිපතා පසු විපරම් කරන බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

නිර්දේශය

ණය ගැති ශේෂය අය කර ගැනීමට කටයුතු කළ යුතුයි.

විස්තරාත්මකව පැහැදිලි කළ පරිදි, සෙමින් මුදා හැරෙන පොහොර නිපදවීමේ අයිතිය ඇමරිකානු ඩොලර් මිලියනයකට නාගර්ජුනා ආයතනය විසින් මිලදීගෙන ඇත. ජේටන්ට් බලපත්‍රය මාරු කිරීම සඳහා ඔවුන් දෙවන වාරිකය ගෙවීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, මූල්‍යමය ගැටලු හේතුවෙන් සේවාදායකයාට එය පියවීමට නොහැකි විය. අපි දැඩි උනන්දුවෙන් පසු විපරම් කළ අතර අපගේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරී සහ පර්යේෂණ ප්‍රධානියා සේවාදායකයා වෙතින් ඉහත සඳහන් කරුණු සමරයකට පත් කරන ලෙස ඉල්ලා සිටියහ. අපේ නමට ඇති ජේටන්ට් බලපත්‍ර ද අපි නිකුත් කර නැති අතර ගෙවිය යුතු ඉතිරි මුදල අපට නොලැබුණහොත් අපගේ ජේටන්ට් බලපත්‍රයෙන් මුදල් ඉපයීමට කටයුතු කරන බව දක්වමින් සේවාදායකයාට ලිපියක් ද නිකුත් කළෙමු.

1.6.2 ගෙවිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය

2020 මාර්තු 31 වන විට පැවති වෙළෙඳ ණයහිමි ගිණුම් 15 කින් වෙළෙඳ ණයහිමියන් 9 දෙනෙකුට අදාළ එකතුව රුපියල් 1,708,737 ක් වූ ශේෂවල ණයකාලය දින 91 ඉක්මවා ගොස් තිබුණි.

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් සහ කාරක ප්‍රාග්ධනය කායීක්ෂම ලෙස කළමනාකරණය කිරීම හේතුවෙන් ඇතැම් ගෙවීම් තාවකාලිකව ප්‍රමාද විය. සමාගම විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හේතුවෙන් මෙම ශේෂ දිගුකලක සිට පැවතේ.

නිර්දේශය

ණය ශේෂය පියවීමට කටයුතු කළ යුතුයි.

1.7 බදු රෙගුලාසිවලට අනුකූල නොවීම

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|---|---|
| <p>2019 මාර්තු 31 න් අවසන් වූ වර්ෂය සඳහා වූ ආදායම් බදු ප්‍රතිපාදනය රුපියල් 9,948,740 කි. 2018/2019 තක්සේරු වර්ෂය සඳහා පුරවන ලද ආදායම් බදු වාතාවට අනුව ගෙවිය යුතු දළ බදු මුදල රුපියල් 9,816,894 කි. ඒ අනුව, 2018/2019 තක්සේරු වර්ෂය සඳහා වූ රු. 131,846 ක අධි ප්‍රතිපාදනය මූල්‍ය ප්‍රකාශනවල ලාභ හා අලාභ ප්‍රකාශයේ සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ආදායම් බදු වියදමට හා 2020 මාර්තු 31 දිනට ගෙවිය යුතු බදුගිණුමට ගැලපුම්කර නොතිබුණි.</p> | <p>2020/2021 මූල්‍ය ප්‍රකාශන වල ගැලපීම් සිදු කිරීමට එකඟ වේ.</p> | <p>බදු වගකීම නිවැරදිව ගණනය කළ යුතුය</p> |

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 157,071,131 ක අලාභයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අලාභය රු.158,770,482 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 1,700,351ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට පර්යේෂණ හා සංවර්ධන පිරිවැය අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 අනාර්ථික ගනුදෙනු

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|---|--|
| <p>(අ) ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ (පුද්) සමාගමේ භෞතික සම්පත්, මානව සම්පත්, විදුලිය සහ තාක්ෂණික උපකරණ භාවිතා කිරීම වෙනුවෙන් ස්ලින්ටෙක් ඇකඩමියෙන් ලැබිය යුතු රුපියල් 8,540,987 ක් ලැබිය යුතු ගිණුම් යටතේ වාර්තාකර තිබුණි. කෙසේ වෙතත්, ලැබිය යුතු ශේෂය සමාගම විසින් නිසි අනුමැතියකින් තොරව කපා හැර තිබුණි.</p> | <p>කපා හැරීම සඳහා මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇති අතර එය විගණන කටයුතු සඳහා ලබා දී ඇත</p> | <p>සමාගම විසින් දරනු ලබන සියළු වියදම් කාර්යක්ෂම හා ඵලදායී විය යුතු අතර ලැබිය යුතු දේ කපා හැරීමට සුදුසු ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුය.</p> |
| <p>(ආ) 2017 සැප්තැම්බර් සිට 2020 අගෝස්තු දක්වා කාලය තුළ සමාගම විසින් ස්ලින්ටෙක් ඇකඩමියේ ආචාර්ය උපාධිය හැදෑරීම සඳහා පූර්ණ කාලීන නිවාඩු මත නිදහස් කරන ලද නිලධාරීන් සිටි දෙනෙකුට වැටුප් වශයෙන් රුපියල් 14,730,754 ක මුදලක් ගෙවා ඇත.</p> | <p>සියලුම දේශන සතියේ දිනවල පස්වරු 5.00 න් පසුව පැවැත්වූ අතර විද්‍යාගාර ප්‍රායෝගික සැසි සෙනසුරාදා පැවැත්විණි. ඉහත සඳහන් නිලධාරීන්ගේ අධ්‍යයන කටයුතු සමාගමේ රාජකාරිවලට</p> | <p>සේවකයෙකුට අධ්‍යයනය කිරීමේ පහසුකම ලබා දීමේදී සමාගම සේවකයින් සමඟ ගිවිසුමක් අත්සන් කළ යුතුය.</p> |

කෙසේ වෙතත්, ආචාර්ය උපාධිය හැදෑරීමෙන් පසු නිශ්චිත කාලයක් සේවය ලබා ගැනීම සඳහා එම සේවකයින් සමඟ ගිවිසුම් අත්සන් කිරීමට සමාගම අපොහොසත් වී තිබුණි.

බාධාවක් නොවීය.

3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|---|---|
| <p>(අ) සක්‍රීය ඖෂධ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා වූ සක්‍රීය ඖෂධ අමුද්‍රව්‍ය නියමු මූලෝපායික ව්‍යාපෘතිය වසර 3 ක් සඳහා (2017 ආරම්භ කරන ලද) සැලසුම් කර තිබුණි. මෙම ව්‍යාපෘතිය සඳහා සමාගම 2020 දෙසැම්බර් 31 දක්වා රුපියල් 27,315,188 ක් වැය කර ඇත. ඉහත වියදමට අමතරව ව්‍යාපෘතිය සඳහා 2017 වර්ෂයේ සිට රුපියල් 88,307,858 කට මිලදී ගෙන තිබූ රසායනාගාර උපකරණ 2021 මාර්තු අවසානය වන විටත් එම අරමුණු සඳහා භාවිතා කර නොතිබුණි.</p> | <p>කෘතීමව තයිරොක්සින් නිපදවීම සඳහා වූ යෝජිත මාර්ගය ඉතා අඩු ලාභදායීත්වයක් ලබා දුන් අතර එම නිසා එය අතහැර දමා ඇත. කෘතීම රසායන විද්‍යාත්මක පර්යේෂණ වලදී එවැනි අසාර්ථකත්වයන් බලාපොරොත්තු විය යුතුය. බෙක්ලමෙටසෝන් සහ බිතමෙතසෝන් යන දෙකම සාර්ථකව සංස්ලේෂණය කළත්, අඩු ලාභදායීත්වයක් සහිත එම ක්‍රියාවලියට බොහෝ පියවර තිබූ අතර ආර්ථික වශයෙන් ශක්‍ය නොවන බව සොයා ගන්නා ලදී. එබැවින් නියමු මූලෝපායික ව්‍යාපෘති පවත්වාගෙන නොයාමට කළමනාකාරිත්වය සවිඥානිකව තීරණය කළේය. ඉහත හේතූන් මත ප්‍රතික්‍රියාකාරක, ද්‍රාවක වාෂ්පීකරණ, අධිශීතකරණ, ගබඩා කැබ්නට්, (පොදු අරමුණු අයිතමයන්) වැනි නියමු ව්‍යාපෘතියේ කොටස් නිෂ්ක්‍රීයව තිබූ හෙයින්, ඒවා ස්ලින්ටෙක් ග්‍රෑෆින් පර්යේෂණ සඳහා එලදායී ලෙස භාවිතා කරන ලදී. වාණිජමය වශයෙන් ශක්‍ය අපේක්ෂකයින් හඳුනා ගනු ලැබුවහොත් සහ ඕනෑම අවස්ථාවක කාබනික සංස්ලේෂණ කටයුතු සඳහා මෙම පොදු අරමුණු සහිත නියමු ව්‍යාපෘතියේ කොටස් භාවිතා කළ හැකි බව සැලකිල්ලට ගත යුතුය.</p> | <p>සමාජ ආර්ථික ප්‍රතිලාභ ලබා ගත යුත්තේ සමාජ-ආර්ථික ප්‍රතිලාභ අරමුණු කරගත් රජයේ ප්‍රදානයන් සමඟ කරන ලද පර්යේෂණ වලින් ය.</p> |
| <p>පර්යේෂණ 2 සාර්ථකව නිමකර තිබුණද සමස්ත ප්‍රතිලාභ අඩු බවත් ආර්ථික කාර්යක්ෂමතාවය අඩු බවත් සඳහන් කරමින් නියමු මූලෝපායික ව්‍යාපෘතිය නැවැත්වීමට කළමනාකරණය තීරණය කර තිබුණි. මේ අනුව මෙම ව්‍යාපෘතියේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වී නොමැති බව නිරීක්ෂණය කෙරේ.</p> | | |
| <p>(ආ) රසායනික ද්‍රව්‍ය වාෂ්ප තැන්පත් කිරීම් මඟින් වියළී භ්‍රමණය කළ හැකි සහ සිරස් අතට ඉහළට පෙළ ගැසුනු, බහු බිත්ති කාබන් නැනෝ නල සංස්ලේෂණය කිරීමේ ව්‍යාපෘතිය වාණිජකරණය කිරීමේ මූලික අරමුණ</p> | <p>මෙම නිෂ්පාදන ක්‍රියාවලියේ යම් නවතාවන් තිබුණත් අඩු වාණිජමය හැකියාවන් සහ අධික ජේටන්ට් බලපත්‍ර පිරිවැය හේතුවෙන් එම ක්‍රියාවලියට ජේටන්ට් බලපත්‍රය ලබා නොදීමට තීරණය විය. කෙසේ වෙතත්</p> | <p>රජයේ ප්‍රදාන සමාජ-ආර්ථික ප්‍රතිලාභ ලබා දීම සඳහා භාවිතා කළ යුතුය.</p> |

ඇතිව 2019 වර්ෂයේදී රුපියල් 27,712,850 ක රජයේ ප්‍රදානය යටතේ නිම කර ඇත. 2021 මාර්තු වන විට එම ව්‍යාපෘති වාණිජකරණය කිරීමට සමාගම අසමත්ව තිබුණි. උසස් තත්වයේ ප්‍රකාශනයක් සකස් කෙරෙමින් පවතින අතර ඉක්මනින් ඉදිරිපත් කෙරේ.

- (ඇ) ආයතනය විසින් රුපියල් 11, 856,557 ක් වැයකර ක්‍රියාත්මක කර තිබූ සේවාලාභීන් පදනම් කරගත් පූර්ව කටයුතු 06 ක් ඊළඟ පියවරට සම්ප්‍රේෂණය කිරීමට අසමත් වී ඇති අතර විගණනය සිදු කළ 2021 මාර්තු වන විටත් රුපියල් 2,104,075 ක් වැයකර තිබූ ව්‍යාපෘති 06 ක් සඳහා සේවාලාභීන් සොයා ගැනීමට ආයතනය අසමත් වී තිබුණි. සමහර ව්‍යාපෘති නුදුරු අනාගතයේ දී පර්යේෂණ ගිවිසුම් බවට පත් කෙරේ. COVID-19 වසංගතය හේතුවෙන් පූර්ව කටයුතු පර්යේෂණ ව්‍යාපෘති බවට පත් කිරීමට බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ගත වී තිබේ. සේවාදායකයින් සොයා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි.